

1. මූල්‍ය ප්‍රකාශන

1.1 තත්ත්වගණනය කළ මතය

ජාතික භාෂා අධ්‍යාපන හා පුහුණු ආයතනයේ (“ආයතනය”) 2024 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය, ශුද්ධ වත්කම්/ හිමිකම් වෙනස්වීමේ ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සහ ප්‍රමාණාත්මක ගිණුම්කරණ ප්‍රතිපත්තිවලට අදාළ තොරතුරු ද ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන්වලින් සමන්විත 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාව සමඟ සංයෝජිතව කියවිය යුතු 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ සහ 1971 අංක 38 දරන මුදල් පනතේ විධිවිධාන ප්‍රකාරව මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

මෙම වාර්තාවේ 1.5 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර, ආයතනයේ මූල්‍ය ප්‍රකාශන තුළින් 2024 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය කාර්යසාධනය හා මුදල් ප්‍රවාහ සත්‍ය හා සාධාරණ ලෙස දැක්වෙන අයුරින් ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතිවලට අනුකූලව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කර ඇති බව මා දරන්නා වූ මතය වේ.

1.2 තත්ත්වගණනය කළ මතය සඳහා පදනම

මෙම වාර්තාවේ 1.5 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මාගේ මතය තත්ත්වගණනය කරනු ලැබේ.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතිවලට (ශ්‍රී.ලං.වි.ප්‍ර.) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මෙම විගණන ප්‍රමිති යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ තත්ත්වගණනය කළ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.3 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ සහ ඊට සම්බන්ධ පාලනය කරන පාර්ශවයන්ගේ වගකීම්

මෙම මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා රාජ්‍ය අංශයේ ගිණුම්කරණ ප්‍රමිතිවලට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවනු පිණිස අවශ්‍ය වන අභ්‍යන්තර පාලනයන් තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී, ආයතනයේ අඛණ්ඩව පවත්වාගෙන යාමේ හැකියාව තීරණය කිරීම කළමනාකරණයේ වගකීමක් වන අතර, කළමනාකාරීත්වය ආයතනය ඇවර කිරීමට අදහස් කරන්නේ නම් හෝ වෙනත් විකල්පයක් නොමැති විටදී මෙහෙයුම් නැවැත්වීමට කටයුතු කරන්නේ නම් හැර අඛණ්ඩ පැවැත්මේ පදනම මත ගිණුම් තැබීම හා ආයතනයේ අඛණ්ඩ පැවැත්මට අදාළ කරුණු අනාවරණය කිරීමද කළමනාකරණයේ වගකීමකි.

ආයතනයේ මූල්‍ය වාර්තාකරණ ක්‍රියාවලිය සම්බන්ධව පරීක්ෂා කිරීමේ වගකීම, සම්බන්ධ පාර්ශව විසින් දරනු ලබයි.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16(1) උප වගන්තිය ප්‍රකාරව, ආයතනයේ වාර්ෂික සහ කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යා යුතුය.

1.4 මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම

සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා සහ වැරදි නිසා ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණන වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතිකවීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සැමවිටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කරගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවිය හැකි අතර, එහි ප්‍රමාණාත්මක භාවය මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කරගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේදී වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසුබවින් යුතුව ක්‍රියා කරන ලදී. මා විසින් තවදුරටත්,

- ප්‍රකාශ කරන ලද විගණන මතයට පදනමක් සපයා ගැනීමේදී වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවීමේ අවදානම් හඳුනාගැනීම හා තක්සේරු කිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කර ක්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම හේතුවෙන් සිදුවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදුවන්නා වූ බලපෑම ප්‍රබල වන්නේ ඒවා දුස්ස්‍රව්‍යයන්, ව්‍යාජ ලේඛන සැකසීමෙන්, චේතනාන්විත මඟහැරීමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මඟ හැරීමෙන් වැනි හේතු නිසා වන බැවිනි.
- අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවුවද, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබාගන්නා ලදී.
- භාවිතා කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය, ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය සහ කළමනාකරණය විසින් කරන ලද සම්බන්ධිත හෙළිදරව් කිරීම් අගයන ලදී.
- සිද්ධීන් හෝ තත්ත්වයන් හේතුවෙන් ආයතනයේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ ප්‍රමාණාත්මක අවිනිශ්චිතතාවයක් තිබේද යන්න සම්බන්ධයෙන් ලබාගත් විගණන සාක්ෂි මත පදනම්ව ගිණුම්කරණය සඳහා ආයතනයේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ පදනම යොදා ගැනීමේ අදාලත්වය තීරණය කරන ලදී. ප්‍රමාණවත් අවිනිශ්චිතතාවයක් ඇති බවට මා නිගමනය කරන්නේ නම් මූල්‍ය ප්‍රකාශනවල ඒ සම්බන්ධයෙන් වූ හෙළිදරව්කිරීම් වලට මාගේ විගණන වාර්තාවේ අවධානය යොමු කළ යුතු අතර, එම හෙළිදරව්කිරීම් ප්‍රමාණවත් නොවන්නේ නම් මාගේ මතය විකරණය කළ යුතුය. කෙසේ වුවද, අනාගත සිද්ධීන් හෝ තත්ත්වයන් මත අඛණ්ඩ පැවැත්ම අවසන් වීමට හැකිය.
- මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත් වී ඇති බව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ථ ඉදිරිපත් කිරීම අගයන ලදී.

හැකි තාක් දුරට හා අවශ්‍ය ඕනෑම විටෙක පහත සඳහන් දෑ පරීක්ෂා කිරීම සඳහා විගණන විෂය පථයද පුළුල් කර ඇත.

- තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බලන කළ ආයතනයේ කාර්යයන් අඛණ්ඩව ඇගයීමට හැකිවන පරිදි එහි සංවිධානය, පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි විධිමත්ව හා ප්‍රමාණාත්මකව සැලසුම් කර තිබේද යන බව සහ එකී පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි ඵලදායී ලෙස පවත්වාගෙන යනු ලැබේ ද යන බව;
- යම් අදාළ ලිඛිත නීතියකට හෝ ආයතනයේ පාලක මණ්ඩලය විසින් නිකුත් කරන ලද වෙනත් පොදු හෝ විශේෂ විධානයකට අනුකූලව, ආයතනය ක්‍රියා කර ඇති බව,
- සිය බලතල, කර්තව්‍ය සහ කාර්යයන්ට අනුකූලව කටයුතු කර ඇති බව,
- සම්පත් සකසුරුවම් ලෙස, කාර්යක්ෂම ලෙස සහ ඵලදායී ලෙස කාලසීමාවන් තුළ සහ අදාළ නීතිරීතිවලට අනුකූලව ප්‍රසම්පාදනය කර භාවිතා කර ඇති බව,

1.5 මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම සම්බන්ධයෙන් වූ විගණන නිරීක්ෂණ

1.5.1 ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතිවලට අනුකූල නොවීම

අදාළ ප්‍රමිතියට යොමුව සහිතව අනුකූල නොවීම	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිති 01 හි 53 ඡේදය ප්‍රකාරව මූල්‍ය ප්‍රකාශනවල වාර්තා කෙරෙන සියළුම සංඛ්‍යාත්මක තොරතුරු සඳහා පසුගිය වසරේ සංසන්දනාත්මක තොරතුරු හෙළිදරව් කළ යුතු වුවත් ආයතනය විසින් ශුද්ධ වත්කම්/ ස්කන්ධය වෙනස්වීමේ ප්‍රකාශය සඳහා සංසන්දනාත්මක තොරතුරු හෙළිදරව් කර නොතිබුණි.	පෙර වසරවල භාවිතා කරන ලද ආකෘති පත්‍ර අනුකූලව පිළියෙල කර ඇති අතර එහි 2024 ජනවාරි 01 දිනට ශේෂය 2023 දෙසැම්බර් 31 ලෙස වෙනස් විය යුතුය.	ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිති ප්‍රකාරව මූල්‍ය ප්‍රකාශනවල වාර්තා කෙරෙන සංඛ්‍යාත්මක තොරතුරු සඳහා පසුගිය වසරේ සංසන්දනාත්මක තොරතුරු හෙළිදරව් කළ යුතුය.
(ආ) ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිති අංක 19 හි 76 ඡේදය ප්‍රකාරව රු.7,537,035 ක් වූ පාරිතෝෂික වෙන් කිරීම්වලට අදාළ පශ්චාත් සේවා ප්‍රතිලාභ බැඳියාව සහ සම්බන්ධිත ප්‍රවර්තන සේවා පිරිවැයෙහි වර්තමාන අගය ගිණුම්වල දැක්වීමට කටයුතු කර නොතිබුණි.	එකඟ වේ.	ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිති ප්‍රකාරව පාරිතෝෂික වෙන් කිරීම්වලට අදාළ පශ්චාත් සේවා ප්‍රතිලාභ බැඳියාව හා සම්බන්ධිත ප්‍රවර්තන සේවා පිරිවැයෙහි වර්තමාන අගය ගිණුම්වල දැක්විය යුතුය.

1.5.2 ගිණුම්කරණ අඩුපාඩු

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) රු.7,956,098 ක් වූ ස්ථාවර තැන්පතු පොලිය ප්‍රාග්ධනිත නොකිරීම, රු.2,218,273 ක් වූ පොලිය ගිණුම්වලින් අත්හැර තිබීම හා රු.783,051 ක් ස්ථාවර තැන්පතු ගිණුමේ වැරදි ලෙස ගිණුම්ගත කිරීම හේතුවෙන් ආයතනයේ ස්ථාවර තැන්පතු ශේෂය අඩුවෙන් දක්වා තිබුණි.	එකඟ වේ. රු.මිලියන 50 වටිනා ස්ථාවර තැන්පතුවෙහි රු.2,218,273 මුදල ආදායමට හඳුනා ගෙන නොමැත. ඉන් ලැබිය යුතු රු.505,495 ක මුදල පමණක් ලැබිය යුතු පොලී ආදායම ගිණුමේ සටහන්ව ඇත.	තැන්පතු හා තැන්පතු පොලිය නිවැරදිව හඳුනාගෙන ගිණුම්ගත කළයුතුය.
(ආ) ස්ථාවර තැන්පතු 06 ක සමාලෝචිත වර්ෂයට අදාළ පොලී ආදායම හඳුනා ගැනීමේදී රඳවා ගැනීමේ බදු අඩු කළ ශුද්ධ පොලිය, පොලී ආදායම ලෙස හඳුනා ගැනීම හේතුවෙන් රු.479,482 කින් ආදායම හා රඳවා ගැනීම් බදු අඩුවෙන් දැක්වුණි. තවද, 2024 මැයි 29 දින කල්පිරුණු ස්ථාවර තැන්පතුවකට අදාළ රු.2,361,629 ක පොලී ආදායම ගිණුම්වලින් අත්හැරී තිබුණි.	එකඟ වේ.	වර්ෂයට අදාළ පොලී ආදායම හා රඳවා ගැනීම් බදු නිවැරදිව හඳුනාගෙන ගිණුම්ගත කළයුතුය.
(ඇ) ආයතනයෙන් ඉවත්වී ගිය නිලධාරීන් තිදෙනෙකුට ගෙවිය යුතු රු.1,393,635 ක් වූ පාරිතෝෂික, ජංගම වගකීම් යටතේ ගෙවියයුතු පාරිතෝෂික ලෙස දක්වා නොතිබීම සහ සේවයෙන් ඉවත් වූ නිලධාරියෙකුගෙන් අයකර ගත් උත්සව අත්තිකාරම් රු.50,000ක් උත්සව අත්තිකාරම් ගිණුමට බැර නොකර පාරිතෝෂික වෙන්කිරීම් ගිණුමට බැර කිරීම හේතුවෙන් පාරිතෝෂික වෙන් කිරීම රු.1,443,635 කින් වැඩියෙන් දැක්වුණි.	එකඟ වේ.	ගෙවිය යුතු පාරිතෝෂික හා අයකරගත් උත්සව අත්තිකාරම් නිවැරදිව ගිණුම්ගත කළයුතුය.

1.5.3 නොසැසඳූ පාලන ගිණුම් හෝ වාර්තා

විෂයය	මූල්‍ය ප්‍රකාශන අනුව වටිනාකම රු.	අනුරූපී වාර්තා අනුව වටිනාකම රු.	වෙනස රු.	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
පාඨමාලා ආදායම	260,029,265	204,628,383	55,400,882	එකඟ වර්ෂය ආයතනයේ ජංගම බැර වන මුදල් හඳුනාගෙන ඇත.	පාඨමාලා ආදායම් නිවැරදිව හඳුනාගෙන වාර්තා කළ යුතුය.

1.6 ලැබිය යුතු සහ ගෙවිය යුතු ගිණුම්

1.6.1 ලැබිය යුතු මුදල්

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
ආයතනය විසින් පවත්වනු ලබන පාඨමාලා තෙවන පාර්ශ්වයක් වෙතින් ඉටුකර ගැනීමේදී 2022 සිට 2024 දක්වා ආයතනය වෙත අයවිය යුතු ආන්තිකය ලෙස පවතින එකතුව රු.16,360,500 ක් 2024 දෙසැම්බර් 31 දින වන විටත් අයකර ගෙන නොතිබුණි.	එකඟ වේ. මෙම මුදලින් රු.2,575,750 ක මුදලක් 2025 වර්ෂයේ ලැබී ඇත. තවදුරටත් ලැබිය යුතු මුදල රු.13,784,750 කි.	ආයතනය වෙත අයවිය ආන්තිකය අයකර ගැනීමට නොපමාව කටයුතු කළ යුතුය.

1.6.2 ගෙවිය යුතු මුදල්

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
සම්පත්දායකයන් සඳහා ගෙවිය යුතු ගාස්තු රු.6,247,745ක් හා ණයභිමියන් යටතේ වන පෙළපොත් සහ ගුරු අත්පොත් පිළියෙල කිරීම සඳහා ගෙවිය යුතු රු.423,000ක් වර්ෂ 2 සිට 6 දක්වා කාලයක් තිරවුල් කර නොතිබුණි.	එකඟ වේ.	ගෙවිය යුතු වියදම් හා ගාස්තු නොපමාව තිරවුල් කළ යුතුවේ.

1.7 නීති, රීති, රෙගුලාසි සහ කළමනාකරණ තීරණ ආදියට අනුකූල නොවීම

නීති, රීති, රෙගුලාසි ආදියට යොමුව	අනුකූල නොවීම	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) 2007 අංක 26 දරන ජාතික භාෂා අධ්‍යාපන සහ පුහුණු ආයතන පනතේ 9(ඇ) වගන්තිය, 2018 ජූලි 18 දිනැති අංක 03/2018 දරන කළමනාකරන සේවා වක්‍රලේඛයේ II ඡේදය සහ 2020 පෙබරවාරි 21 දිනැති අංක 01/2020 දරන කළමනාකරන සේවා වක්‍රලේඛය	පනතට අනුව කාර්ය මණ්ඩලයේ පත් කිරීම් හා විනය පාලනය පිළිබඳ බලධාරියා අධ්‍යක්ෂ ජනරාල්වරයා වුවද, ආයතනයේ සභාපතිවරයා විසින් 2021 සහ 2022 වර්ෂවල නිලධාරීන් 8 දෙනෙකු ස්ථිර කාර්ය මණ්ඩලය සඳහා බඳවාගෙන තිබුණු අතර, ඔවුන්ට 2024 වර්ෂයේදී රු.3,433,086 ක් දළ වැටුප් ලෙස ගෙවා තිබුණි.	එකඟ වෙමි. මේ සම්බන්ධව අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ පරීක්ෂණයක් ක්‍රියාත්මක වෙමින් පවතී.	ආයතනයේ පනත හා අදාළ වක්‍රලේඛ විධිවිධාන පරිදි කාර්ය මණ්ඩල බඳවාගැනීම් සිදුකළ යුතු බව.
(ආ) 2017 අංක 24 දරන දේශීය ආදායම් පනතේ 2(1) හා 102 වගන්ති	ආයතනය ආදායම් බදු සඳහා ලියාපදිංචි වීමට හෝ බදු නිදහස් කර ගැනීමට හෝ කටයුතු කර නොතිබුණි.	එකඟ වේ.	දේශීය ආදායම් පනතට අනුව ආදායම් බදු සඳහා ලියාපදිංචි වීමට හෝ නිදහස් කරගැනීමට කටයුතු කළ යුතුය.
(ඇ) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ මුදල් රෙගුලාසි සංග්‍රහයේ මුදල් රෙගුලාසි 383	ආයතනයේ බැංකු ගිණුමට සෘජුවම මුදල් බැර කරන අවස්ථාවලදී ගිණුම් කටයුතු සඳහා ක්‍රියා කිරීමට හැකි පාලන පිළිවෙත් හඳුන්වා දී ක්‍රියාත්මක කළ යුතු වුවත්, 2024 ජනවාරි සිට දෙසැම්බර් දක්වා වූ කාලය තුළ බැංකු ගිණුම වෙත සෘජුව ලැබුණු රු.58,583,495ක තැන්පතු නිවැරදිව හඳුනාගෙන නොතිබුණි.	එකඟවේ. මුදල් වර්ෂය තුළ ජංගම ගිණුමට බැරවන සියලු මුදල් ගිණුම් වර්ෂය අවසන් වීමට පෙර ආදායමට හඳුනා ගැනීමට කටයුතු කර ඇත.	ආයතනයේ බැංකු ගිණුමට බැර වන ආදායම් නිශ්චිතව හඳුනාගෙන අදාළ ගිණුම්වලට නොපමාව වාර්තා කළ යුතුය.

(ඇ) 2015 මැයි 25 දිනැති නිල වාහනයක් ලබා දී එකඟ වේ.
අංක PED/01/2015 ඇති නිලධාරීන්ට හා දරන රාජ්‍ය ව්‍යාපාර ප්‍රවාහන දීමනා වක්‍රලේඛයේ 3.5 ලබාගන්නා නිලධාරීන්ට වගන්තිය සංචිත වාහන හෝ වෙනත් කාර්යාලීය වාහන භාවිතා කළ නොහැකි වුවත්, ආයතනයේ හිටපු සභාපතිවරයා 2022 අප්‍රේල් සිට 2023 ඔක්තෝබර් දක්වා අවස්ථා 44 කදී කාර්යාලීය සංචිත වාහන භාවිතා කරමින් කි.මී.19,342 ක් ධාවනය කර තිබූ අතර මීට අදාළ අලාභය ගණනය කර අයකර ගැනීමට 2024 වර්ෂය තුලදී ද කටයුතු කර නොතිබුණි.

වාහන උපයෝජනය වක්‍රලේඛ විධිවිධාන අනුව සිදු කටයුතු කළයුතුය. මීට අදාළ අලාභය සභාපතිවරයා වෙතින් අය කරගැනීමට කටයුතු කළ යුතුය.

2. මූල්‍ය සමාලෝචනය

2.1 මූල්‍ය ප්‍රතිඵල

සමාලෝචිත වර්ෂයේ මෙහෙයුම් ප්‍රතිඵලය රු.112,952.401 අතිරික්තයක් වූ අතර ඊට අනුරූප ඉකුත් වර්ෂයේ අතිරික්තය රු.92,498,165 ක් විය. ඒ අනුව මූල්‍ය ප්‍රතිඵලයෙහි රු.20,454,236 ක වර්ධනයක් නිරීක්ෂණය විය. මෙම වර්ධනයට ඉකුත් වර්ෂයේ ලැබී තිබූ රු.50,203,000ක භාණ්ඩාගාර ප්‍රදාන සමාලෝචිත වර්ෂයේ ලැබී නොතිබුණද පාඨමාලා ආදායම් රු.89,157,706 කින් වැඩි වීමත් සමග පුහුණු වැඩසටහන් වියදම් රු.25,139,489 කින් වැඩි වීම ප්‍රධාන වශයෙන් හේතු වී තිබුණි.

3. මෙහෙයුම් සමාලෝචනය

3.1 මතභේදයට තුඩුදෙන ගනුදෙනු

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
ආයතනය පවත්වාගෙන යන කාර්යාල ගොඩනැගිල්ල සඳහා තක්සේරු දෙපාර්තමේන්තුව වෙතින් 2016 දෙසැම්බර් මාසයේදී ලබාගෙන තිබුණු තක්සේරුව අනුව රු.1,250,000ක් වූ මාසික කුලිය ඉදිරි වසර දෙකක් සඳහා ලබා දී තිබුණු අතර අමාත්‍ය මණ්ඩල අනුමැතිය මත ඉදිරි වසර 3 දක්වා කුලි ගිවිසුමකට එලඹ තිබිණි. කෙසේ වුවද 2017 ජනවාරි සිට 2024 පෙබරවාරි දක්වා	තක්සේරු දෙපාර්තමේන්තුව විසින් ලබා දී ඇති වාර්තා අනුව කුලිය ලබා දී ඇත.	කුලි ගිවිසුම්වලට එලඹීමේදී කාල පරිච්ඡේදයට අදාළ වලංගු තක්සේරුවක් මත පදනම්ව කටයුතු කළ යුතු වේ. නොසැලකිලිමත් ලෙස කටයුතු කිරීම හේතුවෙන් ආයතනයට පාඩු සිදුකිරීම සම්බන්ධයෙන් වගකිවයුතු නිලධාරීන් පරීක්ෂණයක් තුළින් හඳුනාගැනීමට කටයුතු කළ යුතුය.

වර්ෂ 7 මාස 02ක් මසකට
 රු.1,250,000 බැගින්
 රු.107,500,000 ක මුදලක් කුලී
 ලෙස ගෙවා තිබුණි.
 අනතුරුව 2024 පෙබරවාරි මාසයේ දී
 දෙවන තක්සේරුව තක්සේරු
 දෙපාර්තමේන්තුව වෙතින් ලබා
 ගෙන තිබුණු අතර ඒ අනුව මාසික
 කුලිය රු.800,000ක් විය.
 මේ අනුව 2019 වර්ෂයේ සිදුකළ
 යුතු වූ තක්සේරුව 2024 දක්වා වර්ෂ
 4කට වැඩි කාලයක් ප්‍රමාද කිරීම
 හේතුවෙන් වැඩිපුර කුලී මුදලක්
 ගෙවීමට සිදුව තිබුණි.

3.2 නිෂ්කාර්ය හෝ උණ උපයෝජිත දේපල, පිරිසත හා උපකරණ

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
2019 වර්ෂයේ දී රු.2,024,000 කට මිලදීගෙන තිබූ බහුකාර්ය මුද්‍රණ යන්ත්‍රය අවශ්‍යතාවයට ගැලපෙන පරිදි තාක්ෂණික පිරිවිතර සකස් නොකර මිලදී ගැනීම හේතුවෙන් වර්තමානය වන විටත් නිෂ්කාර්යව පැවතුණි.	එකඟ වේ.	යන්ත්‍රය භාවිතා කිරීමට ඇති හැකියාව සොයාබලා ඒ සඳහා සැලසුම්ගතව කටයුතු කළ යුතු අතර භාවිතා කළ නොහැකි නම් අලාභය අවම වන පරිදි අපහරණයට හෝ වෙනත් ආයතනයකට ලබා දීමට කටයුතු කළ යුතුය. නොගැලපෙන පිරිවිතර සකස්කළ තාක්ෂණ ඇගයීම් කමිටුවට එරෙහි ක්‍රියාමාර්ග ගත යුතුය.

4. ගිණුම්කටයුතුභාවය සහ යහපාලනය

4.1 සංයුක්ත සැලැස්ම

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
2021 නොවැම්බර් 16 දිනැති අංක 01/2021 දරන රාජ්‍ය ව්‍යාපාර වක්‍රලේඛය මගින් හඳුන්වා දෙන ලද මාර්ගෝපදේශ සංග්‍රහයේ 2.3 ඡේදය අනුව ආයතනය විසින් 2024 වර්ෂය සඳහා උපායමාර්ගික සැලැස්මක් පිළියෙල කර නොතිබුණි.	“රජයට අයත් වානිජමය නොවන ආයතන පිළිබඳ සමාලෝචන කමිටුව” මගින් ආයතනය රජය සතු සමාගමක් බවට පත් කිරීමට නිර්දේශ කර ඇත. එළඹෙන තීරණ මත පදනම්ව අදාළ උපායමාර්ගික සැලැස්ම සකස් කිරීමට ඉදිරියේදී කටයුතු කරනු ලබන බව.	වක්‍රලේඛ මාර්ගෝපදේශ විධිවිධාන අනුව ආයතනයට උපායමාර්ගික සැලැස්මක් පිළියෙල කරගත යුතු වේ.